



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
Ministry of Women, Child Affairs and Social Empowerment



මගේ අංකය
எனது இல
My No

DSD/HO/05/MF/01/වකුලේබ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2023.02.23

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වකුලේබ - 2021/16 (නව) පළමු එකතුව

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති විධායක කමිටු/ බැංකු පාලක මණ්ඩල සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති කළමනාකරුවන්

සමෘද්ධි ප්‍රජාමූල බැංකු මගින් ක්‍රියාත්මක ණය වැඩසටහන් සහ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ පොදු උපදෙස් ඇතුළත් මෙහෙයුම් උපදෙස් මාලාව

ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ පොදු උපදෙස් සංශෝධනය කිරීම

01 සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති කළමනාකරණ මණ්ඩල තීරණ අංක 2022/110/07 සහ 2022/110/08 මගින් ලබාදුන් අනුමැතිය මත, ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහන සඳහා පහත සංශෝධන ඇති කරන බව දන්වමි.

02 සමෘද්ධි ප්‍රජාමූල බැංකු වකුලේබ 2021/16 (නව) හි ඡේද අංක 7.1 හි සඳහන් වන රු. 500,000/- හෝ ඊට අඩු ණය මුදලක් ලබා දීමේදී කුඩා කණ්ඩායම් ඇපය සහ සමූහ තැන්පත් ගිණුමේ තිබිය යුතු අවම තැන්පතු මුදල පිළිබඳ අංක 2022/110/08 හා 2022.12.29 දිනැති බැංකු කළමනාකරණ මණ්ඩල තීරණ අනුව පහත සංශෝධනයන් සිදු කරමි.

i. රු. 500,000 හෝ ඊට අඩු ණය මුදලක් ලබා ගැනීමේදී, කුඩා කණ්ඩායම් ඇපය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ණය ඉල්ලුම්කරුවන්ට වංචල/ නිශ්චල වත්කමක් හෝ රාජ්‍ය සේවක හෝ ආදායම් බදු ගෙවන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඇපය මත ණය මුදල් නිදහස් කළ හැක. නමුත්, එම අවස්ථාවලදී මෙම කුඩා කණ්ඩායමහි සමූහ තැන්පත් ගිණුමේ අවම වශයෙන් රු. 25,000/- මුදලක් ඉතුරුම් ලෙස තිබිය යුතුය.

ii. මේ යටතේ මුල් වරට ඉල්ලුම් කරන ලද ණය මුදල රු. 500,000/- උපරිමයකට යටත්ව ලබා දීම කටයුතු කළ හැකි අතර එම අවස්ථාවේ බැංකු කළමනාකරුගේ සෘජුවම හා පූර්ණ අධීක්ෂණය යටතේ ණය නිදහස් කළ යුතු අතර ණය මුදල යොදවන ව්‍යාපෘතිය සහ ණයකරු පිළිබඳ පහත කරුණු සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතුය.

I. ව්‍යාපෘතියේ ශක්‍යතාවය

II. ණයකරුගේ ණය ගනුදෙනු කිරීම පිළිබඳ ඇති විශ්වාසනීයත්වය

III. බැංකුව ඉල්ලා සිටින සුරැකුම් ඉදිරිපත් කිරීමට ණයකරුට ඇති හැකියාව

IV. ණය මුදල් ලබා දීමෙන් අනතුරුව කුඩා කණ්ඩායම් තැන්පත් මුදල් වර්ධනය කර ගැනීමට සාමාජිකයින් දැනුවත් කර, එකඟ කර ගෙන තිබීම.

V. මේ පිළිබඳව පාලක මණ්ඩලය විසින් සලකන වෙනත් විශේෂ කරුණු

iii. මෙම ක්‍රමවේදය සියළුම සාමාජිකයන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම තුළින් කුඩා කණ්ඩායම් සංකල්පය සමෘද්ධි බැංකුව තුළින් ඉවත් වී, වෙනත් ඇප සුරැකුම් මත ණය ඉල්ලීමට සාමාජිකයින් වඩාත් උනන්දු වීමට ඉඩ ඇත. එමගින් සමෘද්ධි බැංකුවට සුවිශේෂී කුඩා කණ්ඩායම් ක්‍රමය සහ සමූහ තැන්පත් ගිණුම් වලට මුදල් රැස් කිරීමට ඇති අවස්ථාව දුර්වල වීමට ඉඩ ඇති විය හැකි බැවින් මෙම ක්‍රමවේදයට වැඩි නැඹුරුතාවයක් නොදක්වන ලෙස අවධාරණය කරන අතර අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් මෙම ක්‍රමවේදය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

1 වන අදියර, 4 වන මහල, සෙන්සිරිපාය, බත්තරමුල්ල. /1st ම. ස්ථලය, 4 වන මායි, සෙත්සිරිපාය පත්‍රග්‍රහණය /1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2872202
Fax - 011-2889002
E-mail- dgsamurdhi@gmail.com

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන)
மேலதிக பணிப்பாளர் தலைமையதிபதி (நிர்வாகம்/தாபனம்)
Additional Director General (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

03 විදේශ රැකියාවලට ස්ථිර වශයෙන් යොමු වන සමෘද්ධි බැංකු සාමාජිකයන්ගේ පවුල්වල අවිවාහක තරුණ තරුණියන්ට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් සලසා දීමේ අරමුණින් ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහන මගින් විදේශ රැකියා සඳහා යොමු වන බැංකු සාමාජිකයින්ගේ පවුල්වල දරුවන්ට ණය පහසුකම් ලබා දීමට කටයුතු කළ හැකිය. ඒ සඳහා පහත පරිදි කටයුතු කළ යුතුය.

- I. ලබා දී හැකි උපරිම ණය මුදල රු. 1,000,000කි.
- II. දැනට සමෘද්ධි බැංකු සාමාජිකත්වය ඇති සාමාජිකයා නමින් ණය නිකුත් කළ යුතුය.
- III. ගුවන් ටිකට්ටුවක් මිලදී ගැනීම, ලියාපදිංචි ගාස්තු වැනි අදාළ කාර්යයන්ට සම්බන්ධිත වියදම් වෙනුවෙන් ණය ලබා දිය යුතුය.
- IV. විදේශ ගත වීමට අනුමත වීසා ලැබී තිබීම සහ බැංකුවට ඉදිරිපත් කරමින් පසුව මෙම පහසුකම ලබා දිය යුතුය.
- V. උපරිම ආපසු ගෙවීම් කාලය මාස 56 හෝ ඊට අඩු විය යුතුය.
- VI. අනිකුත් උපදෙස් සඳහා දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් තවදුරටත් වලංගු කරගත යුතුය.

මෙමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා විදේශ විනිමය අර්බුදය අවසන් කිරීමට සහාය වීමට අවස්ථාවක් සමෘද්ධි බැංකු ජාලයට හිමි වන අතර ඒ සඳහා අදාළ අංශ හා ආයතන සමග මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමටද අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාරුණිකව දන්වමි.

ආර්.පී.බී.තිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|---|------------|
| 1. ලේකම්, කාත්තා, ළමා කටයුතු හා සමාජ බල ගැන්වීම් අමාත්‍යාංශය | - කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - කා.දැ.ස. |
| 3. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - අ.ක.ස. |
| 4. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - අ.ක.ස. |
| 5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. | - අ.ක.ස. |
| 6. නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්/ සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - අ.ක.ස. |